



රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

2025 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා මූල්‍ය ප්‍රකාශන

LRA ශ්‍රේණි ගතකිරීම් (SL) BBB ස්ථාවර

ආදායම් ප්‍රකාශය		රු. මිලියන	
2025 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා			
	1/1/2025 සිට 31/3/2025 දක්වා	1/1/2024 සිට 31/3/2024 දක්වා	
පොළී ආදායම	1,784	2,170	
පොළී වියදම	(1,020)	(1,739)	
ශුද්ධ පොළී ආදායම	764	431	
ගාස්තු සහ කොමිෂන් ආදායම	60	38	
ගාස්තු සහ කොමිෂන් වියදම	-	-	
ශුද්ධ ගාස්තු සහ කොමිෂන් ආදායම	60	38	
ලාභ අලාභ මත මූල්‍ය වත්කම් වල ශුද්ධ සාධාරණ අගය	42	123	
වෙනත් ශුද්ධ මෙහෙයුම් ආදායම්	1	-	
මුළු මෙහෙයුම් ආදායම	867	592	
නානිකරණ වියදම	(97)	(68)	
ශුද්ධ මෙහෙයුම් ආදායම	770	524	
සේවක වියදම්/ කාර්ය මණ්ඩල පිරිවැය	(382)	(287)	
ක්ෂය හා ක්‍රමක්ෂය වියදම්	(29)	(8)	
වෙනත් වියදම්	(124)	(117)	
මෙහෙයුම් ලාභය - (VAT සහ SSCL බදු පෙර)	234	113	
මූල්‍ය සේවා මත පැනවූ වකතු කළ අගය මත බද්ද	96	59	
ජාතිය ගොඩනැගීමේ බද්ද	-	-	
සමාජ ආරක්ෂක බද්ද	(13)	(8)	
බදු පෙර ලාභය	124	46	
බදු වියදම	(88)	-	
කාලවිජේදය සඳහා ලාභය/ (අලාභය)	36	46	
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය		රු. මිලියන	
2025 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා			
	1/1/2025 සිට 31/3/2025 දක්වා	1/1/2024 සිට 31/3/2024 දක්වා	
කාලවිජේදය සඳහා ලාභය/ (අලාභය)	36	46	
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය කරනු ලබන අයිතම්			
පවතින මූල්‍ය වත්කම් නැවත අගය කිරීමෙන් ලැබූ ලාභ/ (අලාභ)	-	-	
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගීකරණය නොකරනු ලබන අයිතම්			
ප්‍රති අගය කරන ලද විග්‍රාමික ප්‍රතිලාභ වගකීම්	-	-	
ප්‍රතිලාභ වගකීම් මත නිශ්චිත ලාභ/(අලාභ) වල විලම්භිත බදු බලපෑම	-	-	
කාලවිජේදය අදාල සමස්ත විස්තීර්ණ ආදායම්	36	46	
මූල්‍ය තත්වය පිලිබඳ ප්‍රකාශය		රු. මිලියන	
2025 මාර්තු 31 දිනට			
	31/03/2025	31/12/2024	
වත්කම්			
මුදල් හා ආසන්න මුදල්	358	125	
අනෙකුත් බැංකු වෙතැති ශේෂ	256	153	
මූල්‍ය වත්කම් (ලාභඅලාභ මත සාධාරණ අගයට)	-	-	
මූල්‍ය වත්කම් (ක්‍රමක්ෂය පිරිවැය)	-	-	
ණය සහ අත්තිකාරම්	42,968	41,730	
ණය සහ උපකරන	11,891	11,922	
මූල්‍ය වත්කම් වෙනත් විස්තීර්ණ ආදායම් මත සාදාරණ අගයට	5	5	
දේපල පිරියත සහ උපකරන	484	504	
විලම්භිත බදු වත්කම්	634	634	
වෙනත් වත්කම්	614	596	
සියළුම වත්කම්	57,209	55,668	
වගකීම්			
බැංකු සඳහා ගෙවිය යුතු	-	-	
මූල්‍ය වගකීම් ක්‍රමක්ෂය පිරිවැයට			
තැම්පතුකරුවන්ට ගෙවිය යුතු මුදල්	49,397	48,161	
ණය සුරැකුම් දරන්නන්ට	-	-	
වෙනත් ණයකරුවන් වෙත	37	141	
සේවක ප්‍රතිලාභ සඳහා වගකීම්	691	678	
වෙනත් වගකීම්	1,631	1,269	
මුළු වගකීම්	51,756	50,248	
ස්කන්ධය			
ප්‍රකාශිත ප්‍රාග්ධනය / පැවරූ ප්‍රාග්ධනය	890	890	
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	307	307	
රඳවාගත් ලාභ	3,179	3,146	
අනෙකුත් සංචිත	1,078	1,078	
මුළු ස්කන්ධය	5,453	5,420	
මුළු ස්කන්ධය සහ වගකීම්	57,209	55,668	

සහතික කිරීම


අ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති ආකෘතියට සහ අර්ථදැක්වීම් වලට අනුකූලව ඉහත ප්‍රකාශන සකස්කර ඇත.


ආ බැංකුවෙහි විගණනය නොකරන ලද මූල්‍ය ප්‍රකාශන වලින් මෙම තොරතුරු උපුටා ගන්නා ලද බවත්,මෙම ප්‍රකාශනවල අඩංගු තොරතුරු අපගේ දැනීම හා

විශ්වාසයේ පරිදි සත්‍ය හා නිවැරදි බවත් පහත අත්සන් කර ඇති රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති, සාමාන්‍යකර්මාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යකර්මාධිකාරී (මුදල්

හා සැලසුම්) වන අපි එක්ව සහතික කරමු


ශ්‍රේෂ්ඨ විකුරුම මහතා
සභාපති


අධි.වි. අයුරුමාන මහතා
සාමාන්‍යකර්මාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී


කේ.එල්.එස්.ඒ. පෙරේරා මහතා,
නියෝජ්‍ය සාමාන්‍යකර්මාධිකාරී (මුදල්)

දිනය: 2025/04/29

මුදල් ප්‍රවාහය පිලිබඳ ප්‍රකාශය		රු. මිලියන	
2025 මර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා			
	1/1/2025 සිට 31/3/2025 දක්වා	1/1/2024 සිට 31/3/2024 දක්වා	
මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය			
පොළී ඉපැයුම්	1,339	1,862	
පොළී ගෙවීම්	(1,077)	(1,021)	
ශුද්ධ කොමිස් ලැබීම්	60	38	
සේවක ගෙවීම්	(277)	(251)	
මූල්‍ය සේවා මත VAT,DRL සහ NBT, ESC	(11)	(11)	
වෙනත් මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල්	1	-	
වෙනත් මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම්	(124)	(117)	
මෙහෙයුම් වත්කම් හා වගකීම් වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් ලාභය	(90)	501	
මෙහෙයුම් වත්කම් වැඩිවීම/ (අඩුවීම)			
මූල්‍ය වත්කම් ක්‍රමක්ෂය පිරිවැයට (ණය හා අත්තිකාරම්)	(890)	(1,066)	
වෙනත් වත්කම්	(19)	(407)	
	(908)	(1,473)	
මෙහෙයුම් වගකීම් වල වැඩිවීම/ (අඩුවීම)			
මූල්‍ය වගකීම් ක්‍රමක්ෂය පිරිවැයට - තැම්පත් කරුවන් වෙත	1,291	657	
මූල්‍ය වගකීම් ක්‍රමක්ෂය පිරිවැයට - වෙනත් ණය හිමියන්ට	(104)	-	
වෙනත් වගකීම්	112	227	
	1,299	883	
ආදායම් බද්දට පෙර මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ ශුද්ධ මුදල්	301	(89)	
පාරිභෝගික ගෙවීම්	(29)	(22)	
ගෙවූ ආදායම් බදු	-	-	
මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ ශුද්ධ මුදල්	272	(111)	
ආයෝජන කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහ ලද ලාභාංශ	-	-	
මූල්‍ය ආයෝජන මීලට ගැනීම	(9)	(3)	
දේපල පිරියත හා උපකරණ මීලට ගැනීම	(29)	109	
මූල්‍ය ආයෝජන විධිනිමෙන් හා කල්පිරීමෙන් ලද ශුද්ධ මුදල්			
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනයවූ ශුද්ධ මුදල්	(39)	106	
මූල්‍ය කටයුතු වලින් ජනිතවූ මුදල් ප්‍රවාහ			
දෙවන පෙල ණය වෙනුවෙන් කරන ලද ගෙවීම්	-	-	
ඒකාබද්ධ අරමුදලට ගෙවීම්	-	-	
මූල්‍ය කටයුතු වලින් ජනිතවූ ශුද්ධ මුදල්	-	-	
මුදල් හා ආසන්න මුදල් වල ශුද්ධ වර්ධනය/(අඩුවීම)	234	(5)	
වර්ෂය ආරම්භයේදී මුදල් හා ආසන්න මුදල්	125	120	
වර්ෂය අවසානයේදී මුදල් හා ආසන්න මුදල්	358	115	
මුදල් හා ආසන්න මුදල් වල සැසඳුම			
මුදල් හා කෙටිකාලීන අරමුදල්	358	125	
ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්	-	-	
බැංකුවලින් ලබාගත් ණය (බැංකු අයිරා)	-	(10)	
කාලවිජේදය අවසානයේදී මුදල් හා ආසන්න මුදල්	358	115	
නිර්ණාන පදනම මත මූල්‍ය උපකරණ විශ්ලේෂණය		රු. මිලියන	
2025 මාර්තු 31 දිනට			
	AC*	FVPL**	FVOCI***
වත්කම්			
මුදල් හා ආසන්න මුදල්	358		358
අනෙකුත් බැංකු වෙතැති ශේෂ	256		256
ණය හා අත්තිකාරම්	46,013		46,013
ණය උපකරණ	677		677
ප්‍රති විකුණුම්ගත හිඬයුම්	1,478		1,478
භාණ්ඩාගාර බිල්පත්	7,278		7,278
භාණ්ඩාගාර බැඳුම්කර	423		423
ඒකක හාර		2,037	2,037
ලැයිස්තුගත නොවූ කොටස්		5	5
මුළු මූල්‍ය වත්කම්	56,482	2,037	5
වගකීම්			
බැංකුවෙත ගෙවිය යුතු	-		-
මූල්‍ය වගකීම්			
තැන්පත් කරුවන් වෙනුවෙන්	49,397		49,397
ණය සුරැකුම්පත් දරන්නන් වෙනුවෙන්	-		-
වෙනත් ණයකරුවන් වෙනුවෙන්	37		37
මුළු මූල්‍ය වගකීම්	49,434		49,434
AC*	ක්‍රමක්ෂය පිරිවැයට නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්		
FVPL**	සාදාරණ අගය මත ලාභ අලාභ යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්		
FVOCI***	සාදාරණ අගය මත වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්		

නිර්ණාන පදනම මත මූල්‍ය උපකරණ විශ්ලේෂණය		රු. මිලියන	
පූර්ව වර්ෂය 2023			
	AC*	FVPL**	FVOCI***
වත්කම්			
මුදල් හා ආසන්න මුදල්	125		125
අනෙකුත් බැංකු වෙතැති ශේෂ	153		153
ණය හා අත්තිකාරම්	44,667		44,667
ණය උපකරණ	694		694
ප්‍රති විකුණුම්ගත හිඬයුම්	2,256		2,256
භාණ්ඩාගාර බිල්පත්	5,608		5,608
භාණ්ඩාගාර බැඳුම්කර	423		423
වාණිජ පත්‍රිකා	-		-
ඒකක හාර		2,943	2,943
ලැයිස්තුගත නොවූ කොටස්		5	5
මුළු මූල්‍ය වත්කම්	54,619	2,943	5
වගකීම්			
බැංකුවෙත ගෙවිය යුතු	-		-
මූල්‍ය වගකීම්			
තැන්පත් කරුවන් වෙනුවෙන්	48,161		48,161
ණය සුරැකුම්පත් දරන්නන් වෙනුවෙන්	-		-
වෙනත් ණයකරුවන් වෙනුවෙන්	141		141
මුළු මූල්‍ය වගකීම්	48,301		48,301
AC*	ක්‍රමක්ෂය පිරිවැයට නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්		
FVPL**	සාදාරණ අගය මත ලාභ අලාභ යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්		
FVOCI***	සාදාරණ අගය මත වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ නිර්ණය කරන ලද මූල්‍ය වත්කම් සහ වගකීම්		
තෝරාගත් කාර්යසාධක දර්ශකයන්		2025/03/31 දිනට	
අයිතමය		2025/03/31 දිනට	2024/12/31 දිනට
නියමිත ප්‍රාග්ධනය (රු. මිලියන) - බාසල් III			
පොදු ස්කන්ධය (ප්‍රමුඛ පෙළ)	4,531	4,787	
ප්‍රමුඛ පෙළ ප්‍රාග්ධනය	4,531	4,787	
මුළු ප්‍රාග්ධනය	4,143	4,787	
නියමිත ප්‍රාග්ධන අනුපාතය			
ප්‍රමුඛ පෙළ පොදු ස්කන්ධ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය % (අවම අවශ්‍යතාවය 7%)	19.57	19.28	
ප්‍රමුඛ පෙළ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය % (අවම අවශ්‍යතාවය 8.5%)	19.57	19.28	
මුළු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය % (අවම අවශ්‍යතාවය 12.5%)	17.89	19.28	
බාසල් III තෝරාගත අනුපාතය (අවම අවශ්‍යතාවය 3%)	7.88	8.40	
නියමිත ද්‍රවශීලතාවය			
ද්‍රවශීලතා ආවරණ අනුපාතය % (අවම අවශ්‍යතාවය 100%)	127.57	104.79	
ඉහල ද්‍රවශීලතාවයකින් යුතු ද්‍රවශීල වත්කම් (HQLA) රු මිලියන	9,423	7,167	
ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය % (NSFR) (අවම අවශ්‍යතාවය 100%)	111.00	108.00	
වත්කම් හි ගුණාත්මක අනුපාතය			
අදියර 3 යටතේ ශුද්ධ භානිකරණය වූ ණය අනුපාතය %	36.00	33.00	
භානිකරණය (අදියර 3) හා මුල ණය (අදියර 3)අතර අනුපාතය %	13.70	14.10	
ආදායම් සහ ලාභාදායීත්ව අනුපාතය			
ශුද්ධ පොළී ආන්තිකය %	1.35	3.83	
වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය %	0.67	0.28	
ස්කන්ධය මත ප්‍රතිලාභ අනුපාතය %	0.22	0.59	
පිරිවැයට ආදායම් අනුපාතය %	73.04	84.32	
අත්‍යන්තර තොරතුරු			
ණය ශ්‍රේණිය	BBB	BBB	
ශාඛා ගණන	25	25	
සේවක සංඛ්‍යාව	340	353	
තැන්පත්කරුවන්ගේ තැන්පතු පරිමාණය විශ්ලේශනය		රු. මිලියන	
		31/03/2025	31/12/2024
නිෂ්පාදිත වශයෙන්			
ඉතුරුම් තැන්පතු	3,757	3,574	
ස්ථාවර තැන්පතු	45,363	44,319	
වෙනත් (ආයතනික තැන්පතු)	277	267	
වකතුව	49,397	48,161	
ස්කන්ධය වෙනස්වීම් පිලිබඳ වූ ප්‍රකාශය - 2025 මාර්තු 31න් අවසන් කාලවිජේදය සඳහා		රු. මිලියන	
2023/12/31 දිනට ශේෂය	890	307	
වර්ෂය සඳහා වූ ශුද්ධ ලාභය			
විලම්භිත ලාභාංශ බදු			
වෙනත් විස්තීර්ණ ආදායම්			
වර්ෂය තුලදී සංචිතවලට මාරු කිරීම්			
ඒකාබද්ධ අරමුදලට කරන ලද මාරු කිරීම්			
2024/12/31 දිනට ශේෂය	890	307	
පූර්ව වර්ෂය සඳහා ගැලපුම්			
වර්ෂය සඳහා වූ ශුද්ධ ලාභය			